

ACCOUNTING CONCEPTS

(Part-VII)

S. Madushanka
B.Sc (Mgt) Accounting (Special) (U.G)
University of Sri Jayewardenepura

උපලබිධි සංකල්පය

ଆදායම සත්‍ය වගයෙන් ඉපයු අවස්ථාවේ දී එම ආදායම හඳුනා ගත යුතු බව මෙම සංකල්පයෙන් අදහස් කෙරේ.

භාණ්ඩ විකිණීමක් නම් එම භාණ්ඩ තොගය සම්බන්ධයෙන් අවධානම් සහ ප්‍රතිලාභ එමෙන්ම එහි පාලනය විකණුම්කරුගෙන් ගැනුම්කරුට මාරුවන අවස්ථාවේ ආදායම හඳුනාගත යුතු ය.

මෙය සාමාන්‍යයෙන් සිදු වන්නේ භාණ්ඩ තොගය භාරදුන් අවස්ථාවේ දී හෝ අයිතිය මාරුවන අවස්ථාවේ දී ය. සේවාවක් නම් සේවාව සැපයු අවස්ථාවේ සේවා ආදායම හඳුනා ගත යුතු ය.

ගනුදෙනුව ගිවිසගත් අවස්ථාව ආදායම උපලබිධි වූවා සේ සැලකේ.

සිංකල්පයේ යෙදීම්

විකුණුම් අත්තිකාරම්:

අවදානම් සහ ප්‍රතිලාභ ගැණුමිකරුට මාරු වී තැත. එම නිසා ආදායමක් ලෙස හඳුනා ගත නොහැක.

ණයට විකුණුම් :

මුදල් නොලැබුණ ද භාණ්ඩවල අයිතිය පුවමාරුවේ එහි ප්‍රතිලාභ සහ අවදානම ගැණුමිකරුට මාරු වී ඇත. ඒ නිසා ආදායමක් සේ සලකයි.

භාණ්ඩ විකුණා ඇතත් භාණ්ඩ රැගෙන ගොස් නොතිබේ. එහි අයිතිය පුවමාරුවේ ඇත. එය ආදායමක් සේ සැලකේ.

විකිණීම හෝ ආපසු එවීමේ පදනමට යවා ඇති භාණ්ඩ :

මෙහි අයිතිය පුවමාරු වී නොමැති නිසා මෙය ආදායමක් ලෙස හඳුනා නොගනී.

අභ්‍යාස

- (01) උපලබිධි සංකල්පය පැහැදිලි කරන්න.
- (02) උපලබිධි සංකල්පය අනුව ආදායම උපලබිධිවීම සලකන්නේ කටර අවස්ථාවේ දී ද යන්න දක්වන්න.
- (03) උපලබිධි සංකල්පය කඩ කරන අවස්ථා මොනවාදී?
- (04) “අනාගත විකුණුම් සඳහා අත්තිකාරමක් ලබා ගැනීම උපලබිධි සංකල්පයට අනුව ආදායමක් ලෙස හඳුනා ගනී.” මෙම ප්‍රකාශනයේ සත්‍ය හෝ අසත්‍ය බව දක්වන්න.

2021
2022
2023

ලියක් පෙළ

ගිණුමිකරණය
ආර්ථික විද්‍යාව
ව්‍යාපාර අධ්‍යාපනය

2021
2022

සාමාන්‍ය පෙළ

ව්‍යාපාර හා ගිණුමිකරණ අධ්‍යාපනය

තනි ඩේශ කණ්ඩායම් පන්ති
(English & Sinhala Medium)

0763655550

S. Madushanka
B.Sc (Mgt) Accounting (Special) (U.G)
University of Sri Jayewardenepura